

ලංසු කැඳවීමේ ආරාධනය

ආරක්ෂක අමාත්‍යාංශය

සඳහිරුසෑය ඉදිකිරීම සඳහා අවශ්‍ය ටවර් ක්‍රේන් යන්ත්‍රයක් ස්ථාපිත කිරීම

1. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙනුවෙන්, අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් අනුරාධපුරය සඳහිරුසෑය ඉදිකිරීම් ව්‍යාපෘතියේ ස්ථාපිත කිරීම සඳහා පහත දැක්වෙන පරිදි පිළිගත් හා සුදුසුකම්ලත් ලංසුකරුවන් වෙතින් මුද්‍රා තබන ලද ලංසු කැඳවනු ලැබේ.

සමස්ත ඉදිකිරීම් කාලසීමාව ගිවිසුම අත්සන් කිරීමේ දින සිට ලිඛිතව දින 60ක් විය යුතුය.

2. ලංසු කැඳවීම ජාතික තරඟකාරී මිල කැඳවීමේ ක්‍රියාපටිපාටිය අනුව සිදු කරනු ලැබේ.

3. කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට සුදුසුකම් ලබන ලංසුකරු අසාධු ලේඛන ගත නොවිය යුතු අතර පහත අවශ්‍යතා සපුරාලිය යුතුය.

ශ්‍රේණිය : පසුගිය වසර 5ක කාලය තුළ සමාන ඉදිකිරීම් වැඩ පිළිබඳ පළපුරුද්ද

4. කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා සුදුසුකම් ලැබීමට සපුරාලිය යුතු අවශ්‍යතා ලංසු කැඳවීමේ ලේඛනයෙහි ඇතුළත්ව ඇත.

5. අපේක්ෂිත ලංසුකරුවන්ට අණදෙන නිලධාරී, 9 (V) ඉංජිනේරු රෙජිමේන්තුව , යුද්ධ හමුදා කඳවුර, අනුරාධපුරය. (දුරකථන අංකය අංක: 011 – 3061645/025 -2056866) යන ස්ථානයෙන් වැඩිදුර විස්තර ලබා ගත හැකි අතර 2018.09.10 දින සිට ආරම්භවන ඕනෑම වැඩකරන දිනක 0900 පැයේ සිට 1500 පැය දක්වා පහත දක්වා ඇති ලිපිනයේදී ලංසු ලේඛන නොමිලේ පරීක්ෂා කළ හැකිය.

ප්‍රධාන ගණකාධිකාරී
ආරක්ෂක අමාත්‍යාංශය
අංක 15/5
බාල දක්ෂ මාවත
කොළඹ 03

6. අපේක්ෂිත ලංසුකරුවන් හට ලංසු ලේඛන 2018.09.10 සිට 2018.09.19 දින දක්වා 0900 පැයේ සිට 1500 වන පැය දක්වා ප්‍රධාන ගණකාධිකාරී ආරක්ෂක අමාත්‍යාංශය, අංක 15/5 බාල දක්ෂ මාවත, කොළඹ 03 යන ලිපිනයට ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමෙන් සහ ආපසු නොගෙවන රුපියල් දහසක් (රු.1,000/=) මුදලින් ගෙවීමෙන් ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කළ සම්පූර්ණ ලංසු ලේඛන කට්ටලයක් මිලදී ගත හැකිය. ගෙවීම මුදලින් සිදු කළ යුතුය.

7. ලංසු 2018.09.20 දින 11.00 පැයට හෝ ඊට පෙර ප්‍රධාන ගණකාධිකාරී ආරක්ෂක අමාත්‍යාංශය, අංක 15/5 බාල දක්ෂ මාවත, කොළඹ 03 යන ලිපිනයට යොමු අංක MOD/FD/PB/27/II/2018 ලකුණු කරන ලදුව ලංසු පිටපත් දෙකකින් යුතුව පහත ලිපිනයට භාර දිය යුතුය. ප්‍රමාද වී ලැබෙන ලංසු ප්‍රතික්ෂේප කරනු ලැබේ ලංසුකරුවන් හෝ ඔවුන් වෙනුවෙන් සහභාගිවීමට තෝරා ගන්නා ලද නියෝජිතයින් ඉදිරියේ ලංසුකැඳවීම අවසන් වූ වහාම (2018.09.20 දින 1100 පැයට) ලංසු විවෘත කරනු ලැබේ. ලංසු විවෘත කිරීමට අවම වශයෙන් වැඩ කරන දින 03 කට පෙර ලංසු විවෘත කිරීම සඳහා සහභාගී වන තැනැත්තාන්ගේ නම සහ හැඳුනුම්පත් අංකය (NIC) හෝ ගමන් බලපත්‍ර අංකය (PN) ප්‍රධාන ගණකාධිකාරී කාර්යාලය, අංක 15/5 බාල දක්ෂ මාවත, කොළඹ 03 වෙත ලිඛිතව දන්වන මෙන් ලංසු කරුවන් වෙත උපදෙස් දෙනු ලැබේ.

8. ලංසු වල වලංගු කාලය 2018.12.20 දින දක්වා විය යුතුය.

9. සෑම ලංසුකරුවෙක්ම ශ්‍රී ලංකා මුදලින් රුපියල් හැට දහසක (රු.30,000.00) වටිනාකමින් යුතු ලංසු බැඳුම්කරයක් (ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමත කරන ලද ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බැංකුවකින් ලබාගත්) ඉදිරිපත් කළ යුතුය. මෙම බැඳුම්කරය ප්‍රථම ලිඛිත ඉල්ලීම මත කොන්දේසි විරහිතව මුදල් බවට පරිවර්ථනය කළ හැකි බැඳුම්කරයක් විය යුතුය. ලංසු බැඳුම්කරය 2019.01.16 දින දක්වා වලංගු විය යුතුය.

සභාපති
අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුව
ආරක්ෂක අමාත්‍යාංශය
අංක 15/5
බාල දක්ෂ මාවත
කොළඹ 03

දිනය: 09.09.2018